



ශ්‍රී ලංකා දෙශීය ආදායම්
இலங்கை உள்நாட்டு இறைவரி
Sri Lanka Inland Revenue

Form No. - Asmt_IIT_001_S

ව්‍යාපෘති			
නිර්ව්‍යාපිත			
ජ්‍යෙෂ්ඨ පුරවැසි	ඔව්	නැත	

ආදායම් වාර්තාව - පුද්ගලයින්

තක්සේරු වර්ෂය: 2024/2025

බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN)	
------------------------------------	--

	ලිපිනය
--	--------

නිකුත් කළ දිනය:	නියමිත දිනය:
කරුණාකර වාර්තාව සහ එහි උපලේඛන සම්පූර්ණ කිරීමට පෙර උපදෙස් මාලාව වෙත අවධානය යොමු කරන්න. දේශීය ආදායම් දෙපාර්තමේන්තු වෙබ් ද්වාරය - www.ird.gov.lk වෙත පිවිස වාර්තා, උපලේඛන හා උපදෙස් මාලාව බාගත කර ගන්න.	

01 වැනි කොටස : බදු ආගණන ප්‍රකාශය

අ කොටස - බදු බැඳියාවට යටත් ආදායම

		10	රු.										ශත	
සේවා නියුක්ති ආදායම	(උපලේඛනය 1)	10												
ව්‍යාපාර ආදායම	(උපලේඛනය 2)	20												
ආයෝජන ආදායම	(උපලේඛනය 3)	30												
වෙනත් ආදායම්	(උපලේඛනය 4)	40												
තක්සේරු කළ හැකි ආදායම (10+20+30+40)		50												

ආ කොටස - තක්සේරු කළ හැකි ආදායමෙන් අඩු කිරීම්

සහන			
කුලී ආදායම සඳහා සහනය	(උපලේඛනය 3)	60	
ව්‍යාපාර පුර්ව පැනල සඳහා සහනය	(උපලේඛනය 5)	70	
පුද්ගලික සහනය		80	
මුළු සහන (60+70+80)		90	
සුදුසුකම් ලබන ගෙවීම්	(උපලේඛනය 5)	100	
තක්සේරු කළ හැකි ආදායමෙන් මුළු අඩු කිරීම් (90+100)		110	
බදු අය කළ හැකි ආදායම (50-110)		120	

ඇ කොටස - ගෙවිය යුතු බද්ද ආගණනය

සේව්‍යාත්ත ප්‍රතිලාභ මත බද්ද	(උපලේඛනය 8)	130	
ආයෝජන වත්කම් උපලබ්ධිවීමෙන් වන ලැබීම් මත බද්ද	(උපලේඛනය 8)	140	
බදු අය කළ හැකි ඉතිරි ආදායම මත බද්ද	(උපලේඛනය 8)	150	
අවසාන රඳවාගැනීමේ ගෙවීම් මත බද්ද (ර.ගැ.බ අඩු නොකළ)	(උපලේඛනය 8)	160	
ගෙවිය යුතු මුළු බද්ද (130+140+150+160)		170	
අඩු කළා: බදු බැර	(උපලේඛනය 9)	180	
ගෙවිය යුතු ඉතිරි බද්ද (170> 180 නම්, එවිට 170 - 180)		190	
ඉල්ලුම් කළ ආපසු ගෙවීම් (170< 180 නම්, එවිට 180 - 170)		200	

ඇ කොටස - නිදහස් කළ ආදායම ☐ / ඉවත් කළ ආදායම ☐

නිදහස් කළ / ඉවත් කළ මුළු ආදායම (115+216+317)	210		
වර්ෂය තුළ ශ්‍රී ලංකාව වෙත ප්‍රේෂණය කරන ලද විදේශ මුදල් ප්‍රමාණය (406.අ +406.ආ+406.ඇ+406.ඈ =406.ඉ)	210අ		



බදු - වඩා හොඳ අනාගතයකට
வரிகள் - வளமான எதிர்காலத்திற்காக
TAXES - FOR A BETTER FUTURE

